

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - 2015

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (රාසංනිනිස) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධි විධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට (ශ්‍රී ලංගිපු)/ (ශ්‍රී ලංමුවාපු) අනුකූල වීම.

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංගිපු 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

ප්‍රමිතියේ විධිවිධානයන්ට පටහැනිව, ඉදිකිරීම් ණයගැතියන් සහ වැටුප් හා වේතන අත්තිකාරම් ගිණුමේ පිළිවෙලින් රු. 39,802,226 ක් හා රු. 1,384,951 ක් වූ අසාමාන්‍ය බැර ශේෂයන් එහි හර ශේෂයන්ට එරෙහිව හිලව් කර තිබුණු අතර සේවාදායකයන්ගෙන් ලද වැඩ පූර්ව අත්තිකාරම්වල රු. 84,429,049 ක් වූ අසාමාන්‍ය හර ශේෂයක් 2014 දෙසැම්බර් 31 දිනට එහි බැර ශේෂයට එරෙහිව හිලව් කර තිබුණි. එබැවින් 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනයේ දැක්වෙන ජංගම වගකීම් හා ජංගම වත්කම් සමාන මුදල් ප්‍රමාණවලින් අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංගිපු 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා දෝෂ

ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සඳහන් පරිදි ජංගම නොවන වත්කම්වල ප්‍රයෝජනවත් ජීව කාලය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබූ හෙයින් රු. 331,051,319 ක් පිරිවැය වූ ස්ථාවර වත්කම් විෂයයන් 1,440 ක්, ඒවා සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද නමුත් තවදුරටත් භාවිතා කරමින් පැවතුණි.

(ඇ) ශ්‍රී ලංගිපු 10 - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

සීමාසහිත ධෙවිකොණෝවා (පුද්ගලික) සමාගම සංස්ථාවේ සම්පූර්ණ අයිතිය සතු සමාගමක් වුවද සංස්ථාව විසින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංගිප්‍ර 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්

ප්‍රමිතියේ 12 ඡේදය අනුව, කොන්ත්‍රාත්තුව නිම කිරීමේදී, කොන්ත්‍රාත්කරු විසින් ප්‍රමාදයන්ගෙන් පැන නගින දඩ මුදල් ආවරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත් ආදායම් මුදල අඩුවේ. ලැබුණු තොරතුරු අනුව, සංස්ථාවට (කොන්ත්‍රාත්කරු) වරින් වර කරන ලද ගෙවීම් වලින් රු. 117,672,342 ක් වූ ප්‍රමාද ගාස්තු සේවා දායකයන් දෙදෙනෙකු විසින් අඩු කර තිබුණි. කෙසේවුවද, ලැබීම පිළිබඳ ප්‍රමාණාත්මක සාක්ෂි නොමැතිව එම මුදල ලැබිය යුතු මුදල් ලෙස ගිණුම්ගත කර තිබුණි. තවද සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක නොවූ හා නිමකර පෙර වර්ෂ තුළ දී භාරදෙන ලද ව්‍යාපෘති වලට අදාළව රු. 87,587,852 ක් වූ ප්‍රමාද ගාස්තු සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු මුදල් ලෙස දක්වා තිබුණි. එම ප්‍රමාද ගාස්තු ලැබිය යුතු මුදල් ලෙස ගිණුම්ගත කිරීම විවේචණය නොවන බව විගණනයේදී අනාවරණය විය.

(ඉ) ශ්‍රී ලංගිප්‍ර 16 - දේපල, පිරියත හා උපකරණ

දේපල, පිරියත හා උපකරණ විෂයයක් ප්‍රත්‍යාගණනය කරන්නේ නම්, එම වත්කම් අයත් දේපල, පිරියත හා උපකරණ පිළිබඳ සම්පූර්ණ පන්තියම ප්‍රත්‍යාගණනය කළ යුතුය. එසේ වුවද, එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලද යන්ත්‍රෝපකරණ හා මෝටර් වාහන 86 ක් පමණක් සමාලෝචිත වර්ෂය තුළ දී ප්‍රත්‍යාගණනය කර තිබුණි. තවද, එම වත්කම් පිළිබඳ ප්‍රත්‍යාගණන ක්‍රියාවලිය සඳහා ස්වාධීන තක්සේරුකරුවකු සම්බන්ධ වී නොතිබුණි.

2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම්වලින් උද්ගත නොවූ ව්‍යාපෘති 04 කට අදාළ රු. 5,522,844 ක පාඩුවක් හා වෙනත් ව්‍යාපෘති 04 කට අදාළ රු. 18,886,039 ක ලාභයක් අතීතානුයෝගීව ගිණුම්ගත කිරීමෙන් තොරව සමාලෝචිත වර්ෂය සඳහා ලාභයට ගලපා තිබුණි.
- (ආ) අතීතානුයෝගීව ගැලපීමෙන් තොරව පෙර වර්ෂ දෝෂ නිවැරදි කිරීමේ අරමුණින්, රු. 394,934 ක මුදලක් ක්ෂය සඳහා බැර කර තිබූ අතර, රු. 889,623 ක් සහ රු. 1,040,750 ක් පිළිවෙලින් පොලී ආදායමට හා සමාලෝචිත වර්ෂයේ කෙරිගෙන යන ව්‍යාපෘතිවල ආදායමට හර කර තිබුණි.
- (ඇ) ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, දේපල, පිරියත හා උපකරණවල ධාරණ අගය රු. 1,483,744,618 ක් විය. කෙසේවුවද, විලම්බිත බදු බැරකම ගණනය කිරීම සඳහා රු. 1,475,722,733 ක මුදලක් දේපල, පිරියත හා උපකරණවල ධාරණ අගය ලෙස ගෙන තිබුණි. එබැවින් වර්ෂය සඳහා ආදායම් බදු වියදම හා විලම්බිත බදු බැරකම පිළිවෙලින් රු. 962,626 කින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) යන්ත්‍රෝපකරණ හා උපකරණ අලුත්වැඩියා හා නඩත්තු සඳහා දරන ලද රු. 413,537 ක වියදමක් 2011 වර්ෂයේ දී ඉන්ධන තැන්පතු ගිණුමට සාවද්‍යව හර කර තිබුණි. කෙසේවුවද, ගිණුම් ගැලපීම සඳහා සමාලෝචිත වර්ෂයේදී ද පියවර ගෙන නොතිබුණි.

- (ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තුව (ESC) සහ ඒ මත අධිභාර එකතුව රු. 7,588,898 ක් මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි. එබැවින් ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු ශේෂය සහ ගෙවිය යුතු අධිභාරය සමාන මුදලකින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) 2014 හා 2015 වර්ෂ තුළ දී ලැබුණු තක්සේරු දැන්වීම් අනුව, සමාලෝචිත වර්ෂය අවසානයට එකතු කළ අගය මත බදු (VAT) සඳහා අධිභාර ලෙස රු. 103,142,189 ක මුදලක් ගෙවිය යුතුව තිබුණි. කෙසේවුවද, මූල්‍ය ප්‍රකාශනවල එකතු කළ අගය මත බදු සඳහා අධිභාර ලෙස රු. 22,794,701 ක මුදලක් පමණක් ප්‍රතිපාදනය කර තිබුණි. තවද රු. 570,828 ක් වූ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) මත අධිභාරය සමාලෝචිත වර්ෂය අවසානයට ගිණුම්ගත කර නොතිබුණි.

2.2.3. නොසැසඳූ වෙනස්කම්

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂයන් අදාළ උපලේඛනයන්හි අනුරූපී ශේෂයන් සමඟ සැසඳීමේදී රු. 400,102,193 ක් වූ වෙනස්කම් නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය	උපලේඛන අනුව ශේෂය	වෙනස
-----	-----	-----	-----
-----	රු.	රු.	රු.
කෙරීගෙන යන ව්‍යාපෘති මත ලාභය	480,533,750	492,279,452	11,745,702
ගනුදෙනුකරුගෙන් ලැබිය යුතු මුදල්	1,134,453,828	1,328,932,384	194,478,556
ගනුදෙනුකරුට ගෙවිය යුතු මුදල්	-	189,188,280	189,188,280
ස්ථාවර වත්කම් අපහරණයේදී ලාභය	766,008	576,794	(189,214)
සෙමින් වලනය වන හා වලනය නොවන කොඹ සඳහා ප්‍රතිපාදනය	9,564,564	9,663,455	98,891
ටෙන්ඩර් තැන්පතු (ආපසු ගෙවියයුතු)	199,875	100,000	(99,875)
ආපසු ගෙවිය යුතු තැන්පතු	371,909	484,799	112,890
එකතු කළ අගය මත බදු	561,051,351	556,862,566	(4,188,785)
	-----	-----	-----
එකතුව	2,186,941,285	2,578,087,730	400,102,193

2.2.4. විගණනය සඳහා සාක්ෂි නොවීම

රු. 173,495,156 ක් වටිනා එක් එක් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති පහත සඳහන් සාක්ෂි විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
	රු.	
(i) ණයගැතියන් - මාර්ග සංඥා පද්ධතිය	9,058,685	උපලේඛන හා කාල විශ්ලේෂණ
(ii) පූර්ව ගෙවීම්	58,530	උපලේඛන හා කාල විශ්ලේෂණ
(iii) ණය සහ අත්තිකාරම්	1,829,736	උපලේඛන හා කාල විශ්ලේෂණ
(iv) අත්තිකාරම්		
* මිලදී ගැනුම් අත්තිකාරම්	326,520	උපලේඛන හා කාල විශ්ලේෂණ
* විවිධ අත්තිකාරම්	6,651,193	උපලේඛන හා කාල විශ්ලේෂණ
(v) පිරිසත හා යන්ත්‍රෝපකරණ සහ මෝටර් වාහන සඳහා ප්‍රත්‍යාගණිත වටිනාකම	116,936,543	සහතික කරන ලද ප්‍රත්‍යාගණිත වාර්තාව
(vi) රඳවා ගැනීම් බදු	38,633,949	රඳවා ගැනීම් බදු සහතිකවල පිටපත්
එකතුව	173,495,156	

2.2.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉදිකිරීම් අංශයට අදාළ වෙළඳ ණයගැති ශේෂයෙන් රු. 12,121,011 ක් වර්ෂ 07 කට අධික කාලයක් වූ කුකුළේගහ ව්‍යාපෘතියේ හිඟ ණයගැතියන්ගෙන් නියෝජනය වූ අතර රු. 13,537,401 ක මුදලක් වර්ෂ 03 කට වැඩි කාලයක් වූ ණයගැතියන්ගෙන් (කුකුළේගහ ව්‍යාපෘතිය හා මාර්ග සංඥා පද්ධතියේ ණයගැතියන් හැර) නියෝජනය විය. මෙම ලැබිය යුතු ශේෂ අයකර ගැනීම සඳහා කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ආ) අදාළ ගනුදෙනුකරුවන් සඳහා බිල්පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මාර්ග සංඥා පද්ධති ඒකකයේ සැලකිය යුතු ප්‍රමාදයන් නිරීක්ෂණය විය. එබැවින් මාර්ග සංඥා පද්ධතියේ රු. 65,699,518 ක ණයගැති ශේෂයෙන් සහතික නොකරන ලද බිල්පත්‍ර වටිනාකම රු. 46,735,259 ක් විය. සමාලෝචිත වර්ෂය තුළ නිම කරන ලද ව්‍යාපෘති 19 කින් ව්‍යාපෘති 17 ක බිල්පත්‍ර සමාලෝචිත වර්ෂයට පසු අදාළ සේවාදායකයන්ට යවා තිබුණි. ඉහත ණයගැති ශේෂයෙන් රු.9,058,685 ක මුදලක් වර්ෂ 07 කට වැඩි කාලයක් සඳහා හිඟ හිට පැවතුණි.
- (ඇ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු. 27,342,601 ක් වූ කොන්ක්‍රීට් අංගණ ණයගැතියන් 2015 දෙසැම්බර් 31 දිනට වර්ෂ 03 කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි.
- (ඈ) සංස්ථාවේ ගොඩනැගිල්ලක් 2015 පෙබරවාරි 01 සිට 2017 ජනවාරි 31 දක්වා වර්ෂ 02 ක කාල පරිච්ඡේදයක් සඳහා පුද්ගලික සමාගමකට රු. මිලියන 1.2 ක මාසික කුලියකට ලබා දී තිබුණි. කුලී ගිවිසුමේ විධිවිධාන අනුව, සෑම මාසයකම 10 වන දිනට හෝ ඊට පෙර කුලිය ගෙවිය යුතුය. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය අවසානයට සමාගමෙන් ලැබිය යුතු රු. 8,888,880 ක කුලිය අයකර ගැනීමට සංස්ථාවට අපොහොසත් වී තිබුණි.

- (ඉ) ප්‍රධාන කාර්යාලය විසින් දෙන ලද රු. 559,739 ක ගැනුම් අත්තිකාරම් වලින්, රු. 305,608 ක මුදලක් වර්ෂ 06 කට වඩා පැරණි විය. දෙන ලද අත්තිකාරම පිළිබඳ තොරතුරු නොමැති බැවින්, මෙම අත්තිකාරම් අයකර ගැනීම සැක සහිතය.
- (ඊ) සේවා දායකයන්ගෙන් ලැබුණු රු. 385,069,709 ක වැඩ පූර්ව අත්තිකාරම් වලින් රු. 36,334,186 ක මුදලක් නිරවුල් කිරීමෙන් තොරව 2015 දෙසැම්බර් 31 දිනට වර්ෂ 3 කට වැඩි කාලයක් පැවතුණි. ඉන් රු. 14,648,421 ක මුදලක් නිරවුල් කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව වර්ෂ 05 කට වැඩි කාලයක් ගිණුම්වල පැවතුණි.
- (උ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගෙවිය යුතු ඉදිකිරීම් රඳවා ගැනීම් මුදල් රු. 535,993,321 කින් රු. 240,316,537 ක මුදලක් වර්ෂ 3කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි. ඉන් රු. 93,467,064 ක් නිමකරන ලද ව්‍යාපෘති 35 කට අදාළව වර්ෂ 05කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි.
- (ඌ) එකතු කළ අගය මත බදු (VAT) ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු. 561,051,351 ක මුදලක් ඒ සඳහා වූ රු. 22,794,701 ක දඩ මුදලක්ද ඇතුළුව සමාලෝචිත වර්ෂය අවසානයට සංස්ථාව විසින් ගෙවිය යුතු විය. ඒවා නිරවුල් කිරීමට හෝ අත්හැරීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම
<p>(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 8(1) වගන්තිය හා 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ 5.2.4 වගන්තිය</p>	<p>කෙටුම්පත් අයවැය ලේඛනය සඳහා ඊළඟ මුදල් වර්ෂයට මාස 03කට පෙර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුය. කෙසේවුවද, සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් අයවැය ලේඛනය සඳහා අනුමැතිය සමාලෝචිත වර්ෂය අවසන් වී මාස 09 කට පසු 2015 ඔක්තෝබර් 06 දින ලබාගෙන තිබුණි.</p>
<p>(ආ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 114(1) වගන්තිය හා 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.7 වගන්තිය</p>	<p>සේවක වැටුප් වලින් අඩුකර ගැනීමෙන් තොරව සංස්ථාව විසින් එහි සේවකයන් සඳහා ගෙවන ලද වැටුප් ගෙවීම් වෙනුවෙන් උපයන විට ගෙවීම් බදු ලෙස (PAYE) රු. 1,766,606 ක් ගෙවා තිබුණි.</p>
<p>(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.8 වගන්තිය</p>	<p>මූල්‍ය බලතල පැවරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු අතර, එහි වියදම් සීමා දැක්විය යුතුය. එම මූල්‍ය බලතල පැවරීම් සීමාවන්ට බාහිරව කිසිදු වියදමක් සඳහා බලය දීම, දැරීම හෝ ගෙවීම සිදු නොකළ යුතුය. තවද, එම බලතල පැවරීම එක් එක් වර්ෂය ආරම්භයේදී යාවත්කාලීන කර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය. කෙසේ වුවද සංස්ථාව විසින් මෙම අවශ්‍යතාවයන්ට අනුකූල වී නොතිබුණි.</p>

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය මුදල් රෙගුලාසි 395

බැංකු සැසඳුම් පිළියෙල කිරීමේදී දින 24 සිට දින 246 ක කාල පරාසයක සැලකිය යුතු ප්‍රමාදයන් නිරීක්ෂණය විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 50,339,247 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.112,449,561 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු. 62,110,314 ක දැඩි පිරිහීමක් දැක්වුණි. මෙම තත්ත්වය සඳහා සේවක ප්‍රතිලාභ වියදම් වැඩිවීම, එකතු කළ අගය මත බදු සඳහා අධිභාර, අලුත්වැඩියා හා නඩත්තු වියදම් සහ භානිකරණය සඳහා ප්‍රතිපාදන වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.1.1 සංස්ථාවේ අගය එකතු කිරීම

සමාලෝචිත වර්ෂය සඳහා බදු පූර්ව ශුද්ධ ලාභය රු.මිලියන 50.34 ක් වුවද, සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ රට වෙනුවෙන් දායකය රු. මිලියන 950.46 ක් විය. තවද විගණනයට ලබා ගත හැකි වූ තොරතුරු අනුව, සංස්ථාවේ අගය එකතු කිරීම 2013 වර්ෂයේ දී හැර ක්‍රමයෙන් වැඩි වී තිබූ බව නිරීක්ෂණය විය.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

3.2.1 වැදගත් ගිණුම්කරණ අනුපාත

ලබාගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා සංස්ථාවේ වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් පහත දැක්වේ.

අනුපාත -----	2014 -----	වර්ෂය -----	2015 -----
	ප්‍රතිශතය		ප්‍රතිශතය
දළ ලාභ ආන්තිකය	9.7		6.7
දළ ලාභය (අධිකය)	10.7		7.2
පිරිවැටුම මත පරිපාලන පිරිවැය	8.3		5.2
පිරිවැටුම මත මූල්‍ය පිරිවැය	3.6		2.7
ජංගම අනුපාතය	1.04		1.02
ක්ෂණික අනුපාතය	0.9		0.9

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී, ඇස්පල්ට් පිරියත ඇතුළත්ව කොන්ක්‍රීට් අංගණ සහ මාර්ග සංඥා පද්ධති (TLS) ඒකකවල මෙහෙයුම් ලාභය සමාලෝචිත වර්ෂය තුළ පිළිවෙලින් සියයට 139 කින් සහ සියයට 101 කින් පිරිහී තිබුණි.
- (ii) මාර්ග සංඥා පද්ධති ඒකකය හා ඇස්පල්ට් පිරියත දෙක මගින් පිළිවෙලින් රු. 228,827,260 ක හා රු. 108,496,320 ක දළ පාඩුවක් වාර්තා කර තිබුණි. සංස්ථාවේ ඇස්පල්ට් පිරියත ඇතුළත් මාර්ග සංඥා පද්ධති ඒකකය අඛණ්ඩව පාඩු මත පවත්වා ගෙන ගොස් තිබූ අතර කොන්ක්‍රීට් අංගණය පළමු වරට සමාලෝචිත වර්ෂයේ රු. 15,608,406 ක දළ පාඩුවක් වාර්තා කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

2012 සිට 2014 කාල පරිච්ඡේදය සඳහා පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්මේ දක්වා තිබුණු පහත සඳහන් අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පියවරක් හෝ උපාය මාර්ගයක් ගෙන හෝ හඳුනාගෙන නොතිබුණි.

- (අ) විමර්ශනය, ආයෝජනය, සැලසුම් කිරීම, නිර්මාණයන්, ඉදිකිරීම් මෙහෙයුම් හා ගොඩනැගිලි කළමනාකරණය, සිවිල් ඉංජිනේරු, වෙනත් ඉංජිනේරු ව්‍යාපෘති හෝ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක වෙනත් ව්‍යාපාර, යම්කිසි පාර්ශවයකට අයත් ස්වාධීනව හෝ දේශීයව හෝ විදේශීයව යම්කිසි සමාගමක් සමඟ සාමූහිකව, එවැනි සමාගම්වල කොටස් අත්පත්කරගැනීම සහ පවත්වා ගැනීම.
- (ආ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඉහත ව්‍යාපෘති වලින් ඕනෑම එකක් හෝ ක්‍රියාත්මක කරවීම හෝ අධීක්ෂණය : ස්වාධීනව හෝ දේශීය හෝ විදේශීය ආයතනයක් හෝ සමාගමක් සමඟ සාමූහිකව සහ එම සමාගමේ කොටස් අත්පත්කර ගැනීම සහ පවත්වා ගැනීම.
- (ඇ) හඳුනාගන්නා ලද කාර්යයන් සඳහා භාවිතා කරන ඉදිකිරීම් ද්‍රව්‍ය ක්‍රම හා ශිල්පීය ක්‍රම සඳහා පර්යේෂණ සිදු කිරීම.
- (ඈ) සියයට 30 ක නිරසාර පිරිවැටුම් වර්ධනයක් සපුරා ගැනීම.

4.2 මූල්‍ය කළමනාකරණ දුර්වලතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2013 ජූලි 01 දිනැති අංක පීර්ඩ්/සීඕපී/15(56)/ජීඊඑන්/වීඕඑල්-1 දරන ලිපිය අනුව, අනුමත අයිරා පහසුකම රු. මිලියන 580 ක් විය. විධිමත් ණය අයකරගැනීමේ යාන්ත්‍රණයක් හා කාරක ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ ඉහත අයිරා පහසුකම ඉක්මවා රු. මිලියන 664.7 දක්වා අයිරා පහසුකමක් සංස්ථාව විසින් ලබා ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ රු. මිලියන 75.4 ක් වූ පොලී මුදලක් මෙම බැංකු අයිරා සඳහා ගෙවා තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු. මිලියන 664.7 ක බැංකු අයිතවත් කිබියදීත්, එකතුව රු. මිලියන 63 ක් වූ ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීම් තැන්පතු ද පවත්වා ගෙන ගොස් තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ රු. මිලියන 3 ක මුදලක් පමණක් එම ආයෝජන වලින් උපයාගෙන තිබුණි.

4.3 කළමනාකරණ දුර්වලතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) අමිනිරිගල ස්ථානගත කර ඇති ඇස්පල්ට් යන්ත්‍රවලින් එක් යන්ත්‍රයක සාමාන්‍ය නිෂ්පාදනය දිනකට මෙට්‍රික් ටොන් 100 ක් ලෙස පවත්වා ගෙන ගොස් තිබූ අතර එය එහි ධාරිතාවයෙන් සියයට 17 ක් විය. එබැවින් ඉකුත් වර්ෂයට සාපේක්ෂව එහි පිරිවැටුම හා දළ ලාභය පිළිවෙලින් සියයට 57 කින් හා සියයට 116 කින් අඩු වී තිබුණි. කෙසේවුවද එහි එලදායීතාවය ඉහළ නැංවීම සඳහා කළමනාකරණය විසින් පියවර ගෙන නොතිබුණි.
- (ආ) බද්ධ ව්‍යාපාර ආයතනයක් වූ ෆුෂීමා ස්ටේට් කෝපරේෂන් (පීටීටී) ලිමිටඩ්හි මූල්‍ය ප්‍රකාශන අනුව, 2010 මාර්තු 31 දිනට සංස්ථාවට ලැබිය යුතු මුදල රු.41,899,490 ක් වූ අතර ඉන්පසු කිසිදු ගනුදෙනුවක් සිදු වී නොතිබුණි. කෙසේ වුවද ලැබිය යුතු මුදල අයකර ගැනීම සඳහා සංස්ථාවේ කළමනාකරණය විසින් කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

4.4 අවිධිමත් ගනුදෙනු

2013 වර්ෂය තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළ අගය මත බදු ලියාපදිංචිය අක්‍රීය කරන ලද කොන්ත්‍රාත්කරුවන් 05 දෙනෙකුට එකතු කළ අගය මත බදු (VAT) රු.15,111,029 ක් ගෙවා තිබුණි.

4.5 නිෂ්කාර්ය හා ඌන උපයෝජිත වත්කම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලැබුණු ඇස්පල්ට් යන්ත්‍ර අතුරින් රු. මිලියන 125 ක් වටිනා ඇස්පල්ට් යන්ත්‍රයක් පොලොන්නරුවේ ස්ථානගත කර තිබුණි. එම යන්ත්‍රයෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට ඇස්පල්ට් මෙට්‍රික් ටොන් 600 ක් විය. කෙසේ වුවද, 2014 වර්ෂයෙන් පසු එහි නිෂ්පාදන අත්හිටුවීම හේතුවෙන් එම යන්ත්‍රය හා උපාංග ඌන උපයෝජිතව පැවතුණි. තවද සමාලෝචිත වර්ෂය තුළ වෙනත හා ආරක්ෂක වියදම් ලෙස රු. 876,790 ක මුදලක් සංස්ථාව විසින් වැය කර තිබුණි.
- (ආ) කිසිදු කාර්යයක් සඳහා උපයෝජනය කිරීමෙන් තොරව 2014 අගෝස්තු මාසයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා රු. 113,496 ක මුදලක් බැංකු ගිණුමක පැවතුණි.

4.6 හඳුනාගන්නා ලද පාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය තුළ හා ඉකුත් වර්ෂය තුළ සේවක අර්ථසාධක අරමුදල් මත අධිභාර ලෙස පිළිවෙලින් රු. 9,834,605 ක් හා රු. 17,265,163 ක මුදලක් සංස්ථාවට ගෙවීමට සිදු වී තිබුණි.
- (ආ) නියමිත වෙලාවට කොන්ක්‍රීට් නිෂ්පාදන සපයා නොතිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා රු. 10,103,235 ක මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස සංස්ථාවට ගෙවීමට සිදු වී තිබූ අතර එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 60 ක වැඩිවීමක් විය.
- (ඇ) ව්‍යාපෘති 09 ක කොන්ත්‍රාත් වටිනාකම ඉක්මවා කොන්ත්‍රාත් පිරිවැය දරා තිබූ හෙයින් සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.121,010,326 ක සමුච්චිත පාඩුවක් දරා තිබුණි. ඉහත ව්‍යාපෘතිවලින්, රු. 44,634,062 ක සමුච්චිත පාඩුවක් දරන ලද ව්‍යාපෘති 02 ක් සමාලෝචිත වර්ෂය අවසානයට නිම කර තිබුණි.

4.7 කොන්ත්‍රාත් පරිපාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉදිකිරීම් අංශයට අදාළව ඉන්වොයිසි පිළියෙල කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන්, පිරිවැයට වඩා ඉතා ඉහළ හා පිරිවැයට වඩා ඉතා පහළ අගයන්ට ඉන්වොයිසි ඉදිරිපත් කර තිබූ අවස්ථා පැවතුණු අතර සැලකිය යුතු පිරිවැයක් දරා තිබුණද ඉන්වොයිසි නිකුත් කර නොතිබුණු අවස්ථාද විය. ජංගම වත්කම්වල හා ජංගම බැරකම් වල ඇතුළත් ගනුදෙනුකරුගෙන් ලැබිය යුතු හා ගනුදෙනුකරුට ගෙවිය යුතු වටිනාකම් අසාමාන්‍යව වැඩියෙන් ගණනය කිරීම් හා අඩුවෙන් ගණනය කිරීම් වැඩි වීම සඳහා මෙම තත්ත්වය බලපා තිබුණි.

උදාහරණයක් වශයෙන් - :

ඉදිකිරීම් අංශය විසින් ව්‍යාපෘති 06 ක් මත ඉන්වොයිසි නිකුත් කිරීමෙන් තොරව රු. 57,358,841 ක සමුච්චිත වියදමක් දරා තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන ලද කෙරීගෙන යන ව්‍යාපෘති වලින්, ව්‍යාපෘති 44 කින් රු. 223,581,451 ක් වූ පාඩුවක් දරා තිබුණි.
- (ඇ) කොන්ත්‍රාත් එකතු වටිනාකම රු. 103,629,346 ක් වූ කෙරීගෙන යන ව්‍යාපෘති 6 ක් 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මකව නොතිබුණි.

4.8 වෙනත් ආයතනවලට මානව සම්පත් මුදා හැරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 8.3.9 වගන්තියට පටහැනිව සමාලෝචිත වර්ෂය තුළ සේවකයන් 2 දෙනෙකු රේඛීය අමාත්‍යාංශයට මුදා හැර තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ ඔවුන් වෙනුවෙන් වැටුප්, වෙනත් හා දීමනා ලෙස රු. 985,861 ක මුදලක් සංස්ථාව විසින් දරා තිබුණි.

4.9 කාර්ය මණ්ඩල කළමනාකරණය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 475 ක් වූ අතර තථ්‍ය කාර්ය මණ්ඩලය 548 ක් විය. ඒ අනුව සේවකයන් 73 ක අතිරික්තයක් විය.
- (ආ) ඉහළ කළමනාකරණයේ නිලධාරීන් ඇතුළුව කොන්ත්‍රාත් පදනම මත සේවකයන් වරින් වර බඳවා ගෙන තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය තුළ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය නියෝජනය වන තනතුරු 02 ක් සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන තිබුණි. එබැවින් එය සංස්ථාවේ කාර්ය සාධනයට සෘජුවම බලපා තිබුණි. පෙර වර්ෂ තුළ දී මෙම තනතුරු සඳහා සේවක පිරිවැටුම ඉතා ඉහළ අනුපාතයක විය.
- (ඇ) 2006 අගෝස්තු 01 දිනැති අංක 28(ii) දරන කළමනාකරණ සේවා වක්‍රලේඛය ප්‍රකාරව සහ ආයතන සංග්‍රහයේ 11 කාණ්ඩයේ 1.2 ඡේදයේ දක්වා ඇති විධිවිධාන අනුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය රහිතව තනතුරු ඇති කිරීම හා පුරප්පාඩු පිරවීම සිදු නොකළ යුතුය. එසේ වුවද අනුමත නොවූ තනතුරු 11 ක් ඇතුළත් තනතුරු 20 ක් ඇති කර එම තනතුරු සඳහා සේවකයන් 108 ක් බඳවා ගෙන තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂය අවසානයට උප කොන්ත්‍රාත් ශ්‍රමිකයන් 811 ක් යොදවා ගෙන තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ ඔවුන්ගේ වැටුප් හා දීමනා සඳහා රු. 216,460,758 ක මුදලක් දරා තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව, වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන දින 186 ක ප්‍රමාදයක් සහිතව 2016 සැප්තැම්බර් 02 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2014 පෙබරවාරි 12 දිනැති අංක පීඑස්ඩී/ආර්ඊඩී/01/04/2014/01 දරන වක්රලේඛය අනුව, 2015 සිට 2017 වර්ෂයන් ආවරණය වන කාල පරිච්ඡේදය සඳහා සංයුක්ත සැලැස්ම පිළියෙල කර නොතිබුණි.
- (ආ) තවද ඉහත වක්‍රලේඛයේ විධිවිධාන අනුව, එම සංයුක්ත සැලැස්ම පදනම් කරගෙන ඊළඟ මූල්‍ය වර්ෂය සඳහා ක්‍රියාත්මක කළ යුතු වාණිජමය කාර්යයන් අන්තර්ගත කර ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතුය. කෙසේවුවද කරුණු එසේ තිබියදී, අයවැය ලේඛනය, ඇස්තමේන්තු හා අයවැයගත ප්‍රාග්ධන වියදම ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබූ අතර, මාස 10 ක් ඉකුත් වීමෙන් පසුව 2015 ඔක්තෝබර් 06 දින එය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. එම ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව පහත සඳහන් දුර්වලතාද නිරීක්ෂණය විය.

- (i) මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්මක් නොතිබීම.
- (ii) මූල්‍ය වර්ෂය සඳහා ක්‍රියාත්මක කළ යුතු වාණිජමය කාර්යයන් ඇතුළත් කිරීමෙන් තොරව එක් එක් අංශය සඳහා මූල්‍ය ඉලක්කයන් පමණක් සඳහන් කර තිබීම.
- (iii) ඉලක්කයන් ඉටු කර ගැනීම සඳහා සම්පත් අවශ්‍යතාවය දක්වා නොතිබීම.

5.3 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත සහ තථ්‍ය ආදායම හා වියදම අතර සියයට 19 සිට සියයට 61 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන්, අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.4 ප්‍රසම්පාදන සැලැස්ම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන ප්‍රසම්පාදන නියෝජිතයන්ගේ වක්‍රලේඛයේ 4.2.1 වගන්තිය ප්‍රකාරව ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර තිබුණද එය රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණේ 2016 පෙබරවාරි 16 දින දීය.
- (ආ) ප්‍රාග්ධන විෂයයන් වෙනුවට සමාලෝචිත වර්ෂය තුළ මිල දී ගත යුතු අමු ද්‍රව්‍ය විෂයයන් සඳහා පමණක් ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කර තිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු සංස්ථාවේ සභාපතිගේ අවධානයට වරින් වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

පාලන ක්ෂේත්‍රය -----	නිරීක්ෂණය -----
(අ) ගිණුම්කරණය	<ul style="list-style-type: none"> (i) පෙර වර්ෂ ගිණුම්කරණ දෝෂ සියල්ලම අතීතානුයෝගීව ගැලපීම් කිරීමෙන් තොරව ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලට ගැලපීම් කර තිබුණි. (ii) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අනුගමනය නොකිරීම. (iii) ගෙවිය යුතු බදු හා ඒ සඳහා අධිකාර ගිණුම්ගත කර නොතිබුණි. (iv) පාලන ගිණුම් සසඳා නොතිබීම. (v) නියමිත දිනයන්ට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම.

- (ආ) වෙළඳ හා වෙනත් ලැබිය යුතු මුදල්
- (i) ණය ගැතියන් පිළිබඳ දුර්වල පාලනයක් නිරීක්ෂණය විය.
 - (ii) රජයෙන් ලැබිය යුතු ණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබුණි.
 - (iii) හිඟ දිගුකාලීන ණයගැතියන් නිරීක්ෂණය විය.
 - (iv) ඉන්වොයිස් කිරීම හා අදාළ සේවා දායකයන් සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳ සැලකිය යුතු ප්‍රමාදයන් පැවතීම.
 - (v) හිඟ දිගුකාලීන ගැනුම් අත්තිකාරම් පැවතීම.
 - (vi) හිඟ දිගුකාලීන ඉදිකිරීම් රඳවා ගැනීම් මුදල් පැවතීම.
- (ඇ) වෙළඳ හා වෙනත් ගෙවිය යුතු මුදල්
- (i) හිඟ දිගුකාලීන වැඩ පූර්ව අත්තිකාරම් පැවතීම.
 - (ii) හිඟ දිගුකාලීන බදු හා ඒ සඳහා අධිභාර උදාහරණ - : එකතු කළ අගය මත බදු, ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බදු
- (ඈ) කාර්ය මණ්ඩල කළමනාකරණය
- (i) මානව සම්පත් වෙනත් ආයතනවලට මුදා හැරීම.
 - (ii) අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් බඳවා ගැනීම
 - (iii) කොන්ත්‍රාත් පදනම මත ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සඳහා නිලධාරීන් බඳවා ගැනීම
- (ඉ) වත්කම් කළමනාකරණය
- (i) 2014 වර්ෂයේ සිට පොලොන්නරුවේ පැවති නිෂ්කාර්ය ඇස්පල්ට් යන්ත්‍රය
 - (ii) ස්ථාවර වත්කම්වල ශුද්ධ පොත් අගය සමාලෝචනය නොකිරීම හා වාර්ෂිකව යළි දක්වා නොතිබීම.
 - (iii) වර්ෂය අවසානයේදී සියලු ඉඩම්වල අයිතිය අත්කර ගැනීමට නොහැකි වීම.
- (ඊ) ඉන්වෙන්ට්‍රි පාලන පද්ධතිය
- (i) එක් එක් හා සියලුම වැඩබිම්වල භෞතික තොග ශේෂය හා ලෙජරයේ තොග ශේෂය සැසඳීම් සිදු නොකිරීම.
 - (ii) විශේෂයෙන් යන්ත්‍රෝපකරණ හා මෝටර් වාහනවල අමතර කොටස් සඳහා විධිමත් මිල කැඳවීම් පද්ධතියක් අනුගමනය නොකිරීම.